

ඡන්ත මානවක ගාර්යා

(විමානවතු, 126-128 පිටු)

යො වදනං පවරෝ මනුජේසු
සක්‍රමුනී භගවා කනක්විලෝ,
පාරගතෝ බලවිරියසමඩිගි
තං සුගතං සරණයුමුජේම්(හි)

මිනිසුන් අතර කතා කරන්නවුන්ගෙන් උතුම් වූ ගාක්‍රමුනී වූ භාග්‍යවත් වූ
කළ කිස ඇති, සසරින් එතෙරවූ, කායබල - ක්‍රාණබලයෙන් හා විරෝධයෙන් යුත්ත
යමෙක් වේ ද ඒ සුගතයන් වහන්සේ වෙත සරණ පිණිස එළඹීම්.

රාගවිරාගමනේජමස්කං
ඩමමමසබිඛමජ්පරිකුලං,
මධුරම්මං පැගණං සුවිහත්තං
ඩමමම්මං සරණයුමුජේම්.

රාග දුරු කරන, තංශේණා රහිත වූ, ගෝක නැති, පිළිකුල් නැති මිහිර වූ පැගණ
වූ මැනැවින් බෙදු අසංඛත වූ මේ ධර්මයක් වේ ද මේ දහම් සරණ වෙත පිහිට
පිණිස එළඹීම්.

යනු ව දින්නාමහජ්ප්‍රලමාහු
වතුසු සුවිසු පුරිසයුගේසු,
අටය ව පුර්ගල ඩමමදසා තෙ
සබිසම්මං සරණයුමුජේම්.

යම් ආරය සංසරන්තයක් කෙරෙහි දෙන ලද්ද මහත්ප්‍රල යැයි කිවාහු ද
සුපිරිසිදු වූ පුරුෂ යුගල සතරෙක් වූ වතුරාරය සත්‍ය හා නිවන දක්නා වූ ඒ
පුද්ගලයෝ අට දෙනෙකි. ඒ සගරුවන වෙත පිහිට පිණිස එළඹීම්.

Chattamānavaka Gāthā

(Vimānavatthu)

*Yo vadatam pavaro manujesu, sakyamunī bhagavā katakicco;
Pāragato balaviriyasamaṅgī, tam sugatam saraṇatthamupehi.*

Who, born amongst man is best of all who talk,
The sage of the Sakyas, the Blessed One, who did what had to be done,
Who has gone beyond all with strongest effort
To the Welcome One take your refuge.

*Rāgavirāgamanejamasokam, dhammamasāñkhataṁ appaṭikūlam;
Madhuramimam paguṇam suvibhattam, dhammamimam saraṇatthamupehi.*

The teaching unconditioned most agreeable
Leading to the fading away of desire, to stillness and freedom of despair,
sweet and subtle and well proclaimed,
To this Teaching take your refuge.

*Yattha ca dinna mahapphalamāhu, catūsu sucīsu purisayugesu;
Aṭṭha ca puggaladhammadasā te, saṅghamimam saraṇatthamupehi.*

Where the gift given reaps great benefit as they say,
To the four pairs of purest beings,
And to the eight types of people who see the truth clearly,
To this community take your refuge.